

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වැලිගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වැලිගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන

ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ජර්කාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පොදු ගබඩා තොගය රු.මිලියන 4.36 කින් හා ඉන්ධන තොගය රු.මිලියන 0.12 කින් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	එකඟ වන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.
(ආ) සභාව සතු දෙනිපිටිය පොළ භූමියේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ වියදම වූ රු.මිලියන 3.28 ක් ඉඩම් හා ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර නොතිබුණි.	එකඟ වන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේදී කර්මාන්ත ණයහිමි ශේෂය රු.මිලියන 1.13 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණු අතර කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවිය යුතු රු.42,794 ක් ණයහිමියන් යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	එකඟ වන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂය සඳහා ගෙවිය යුතුව පැවති එකතුව රු.359,219 ක විවිධ වියදම් සඳහා විවිධ ණයහිමි ලෙස වෙන්කිරීම් සිදුකර නොතිබුණි.	එකඟ වන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂයේ එකතුව රු.337,685 ක් වූ අයභාර වියදම්, ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	එකඟ වන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.
(ඊ) සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.449,999 ක් වූ පාරිභෝජ්‍ය තොග හා ලැබිය යුතු එකතුව රු.156,500 ක එක්වත් මුදල් ගිණුම්ගත කර නොතිබුණි.	එකඟ වන බව.	ගිණුම්ගත කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 2 කට අදාළ එකතු ශේෂයන් හා ඊට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන එකතු ශේෂ අතර රු.මිලියන 1.25ක වෙනසක් පැවතුණි.	එකඟ වන බව.	අදාළ ශේෂවල වෙනස්කම් සසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ස්ථාවර වත්කම් ලේඛනය, ගිණුම් ශේෂ තහවුරු කරන ශේෂ සනාතන ලිපි, පාස් පොත ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 19.69 ක් වූ ගිණුම් විෂයයන් 05ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	2025 දී නිවැරදි කරගැනීමට කටයුතු කරන බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ තහවුරු කෙරෙන සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 104 (4)	2024 ඔක්තෝබර් 28 දින ගලී බවුසරය අනතුරට පත්වී මාස 03 කට අධික කාලයක් ගත වී තිබුණද විගණිත දිනය වූ 2025 පෙබරවාරි 24 දින වනවිටත් පූර්ණ වාර්තාවක් ලබා දී නොතිබුණි.	එකඟ වන බව.	මුදල් රෙගුලාසි 104(4) හි විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.මිලියන 179.71 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.මිලියන 80 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් ආදායම්	කළ රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් ආදායම්	කළ රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	33,372,000	48,115,882	47,296,190	33,025,554	34,310,300	30,792,291	29,586,156	32,205,862
(ii) කුලී	4,888,000	3,295,877	3,709,075	1,828,638	4,480,000	3,760,982	3,229,068	2,241,836
(iii) බලපත්‍ර ගාස්තු	11,560,500	14,283,903	14,921,509	471,500	12,110,500	9,982,600	9,749,685	1,109,106
(iv) වෙනත් ආදායම්	19,166,500	29,023,734	29,416,354	3,196,734	34,177,100	19,123,762	19,687,111	3,589,354
	68,987,000	94,719,396	95,343,128	38,522,426	85,077,900	63,659,635	62,252,020	39,146,158

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) වරිපනම් සමාලෝචිත වර්ෂය අවසන් දිනට රු.මිලියන 32.94 ක හිඟ වරිපනම් ශේෂයක් පැවතුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කර අයකරගත යුතුය.
(ආ) කුලී		
(i) සභාව සතු කඩ කාමර 38 කින් රු.මිලියන 1.09 ක හිඟ ආදායමක් අයවිය යුතුව තිබුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කර අයකරගත යුතුය.
(ii) දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති අංක දපපා/පපාකො/2010/01 දරන චක්‍රලේඛයේ 05 වන ඡේදය අනුව සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04 කට අයත් කඩ කාමර 07 ක බදු ගිවිසුම් වසර 3 ත් වසර 10 ත් අතර පරාසයක සිට යාවත්කාලීන කර නොතිබුණි.	එකඟ වන බව.	චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු අතර එසේ නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

- (iii) දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ එකඟ වන බව. 2010 දෙසැම්බර් 27 දිනැති අංක දපපා/පපාකො/2010/01 දරන චක්‍රලේඛයේ 04 වන ඡේදය අනුව සභාව සතු වෙළඳ සංකීර්ණ 2ක කඩ කාමර 2 ක් බදුදීමේදී අයකළ යුතු එකතුව රු.156,500 ක එක්වත් මුදල සමාලෝචිත වර්ෂය අවසානයේදී අය කරගෙන නොතිබුණු අතර, අය නොවූ කාලය වර්ෂ 4ත් වර්ෂ 17ත් අතර විය. කඩ කාමර බදුදීමේදී අයකළ යුතු එක්වත් මුදල කඩිනමින් අයකර ගත යුතුය.
- (iv) සභාව සතු දේපල 4 ක් බදු දීමෙන් ලැබිය යුතු එකඟ වන බව. රු.378,182 ක් සමාලෝචිත වර්ෂයේදී අයකරගෙන නොතිබුණි. හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.
- (ඇ) බලපත්‍ර ගාස්තු
- සභාවට ලැබිය යුතු රු.247,000 ක පරිසර එකඟ වන බව. ආරක්ෂණ බලපත්‍ර ගාස්තු, රු.579,300 ක දැන්වීම් පුවරු ගාස්තු හා රු.391,000 ක ව්‍යාපාර බදු හා කර්මාන්ත බදු අයකර නොතිබුණි. හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.
- (ඈ) වෙනත් ආදායම්
- සමාලෝචිත වර්ෂය අවසන් දිනට පළාත් සභාවේ එකඟ වන බව. ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් ලැබිය යුතුව පැවති උසාවි දඩ රු.මිලියන 10.24 ක් හා මුද්දර ගාස්තු රු.මිලියන 260.03 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---------------------|---|
| (අ) 2008 වර්ෂයේදී පරිත්‍යාග වශයෙන් ලැබී තිබූ ගලි බවුසරය සභාව වෙත ලැබී වසර 16 ක කාලයක් තුළ ආදායම් බලපත්‍ර ලබා නොගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී හිඟ ආදායම් බලපත්‍ර ගාස්තු සහ දඩ මුදල් ලෙස රු.164,080 ක් ගෙවා තිබුණි. | එකඟ වන බව. | සභා අරමුදලින් ගෙවන ලද හිඟ ආදායම් බලපත්‍ර ගාස්තු හා දඩ මුදල් පිළිබඳ පරීක්ෂණ පවත්වා වගකිවයුතු පාර්ශවයන්ගෙන් අයකළ යුතුය. |
| (ආ) 2021 හා 2022 වර්ෂවලදී විදුලි බල මණ්ඩලය සමඟ ගිවිසුම්ගත නොවීම මත ප්‍රතිපූර්ණය නොවන වීථි පහන් නඩත්තු ගාස්තු රු.395,569 ක් ලැබිය යුතු ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණු අතර මෙම මුදල හඳුනාගත් පාඩුවක් වන බැවින් ඒ පිළිබඳව පරීක්ෂාකර බලා වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. | එකඟ වන බව. | පරීක්ෂණ පවත්වා වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2024 ජූලි 09 දිනැති අංක 01/11/03/11 දරන ලිපිය අනුව සභා බල ප්‍රදේශයේ මාර්ග ඉන්වෙන්ට්‍රිය නිර්මාණය කිරීමේ කටයුතු අවසන් කර නොතිබුණි.	එකඟ වන බව.	සභා බල ප්‍රදේශයේ මාර්ග ඉන්වෙන්ට්‍රිය නිර්මාණය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගලිබවුසරයක හා සභාව භුක්ති විදින ඉඩම් 40 ක නිත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සේවක සංඛ්‍යා සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට සභාවේ තනතුරු 41 ක් අතිරික්තව පැවතුණි.	මුදල් රෙගුලාසි 71 අනුව තනතුරු විධිමත් කර ගැනීමට කටයුතු කළ බවත් මේ දක්වා අනුමැතිය ලැබී නොමැති බව.	සභාව සඳහා කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාව පිළිබඳ සමාලෝචනය කර ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.